



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක : 2477424, 2477423, 2477418
 ෆැක්ස් : 2346257, 2477739
 ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය www.cbsl.gov.lk

ප්‍රවෘත්ති පත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2019 ජූලි මස 11 දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2019 - අංක 04

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, 2019 ජූලි මස 11 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙලින්, සියයට 7.50 සහ සියයට 8.50 ක් ලෙස දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කළේය. දැනට පවතින සහ අපේක්ෂිත දේශීය ආර්ථිකයේ, මූල්‍ය වෙළෙඳපොළෙහි මෙන්ම ගෝලීය ආර්ථිකයේ ප්‍රවණතාවන් මනාව සැලකිල්ලට ගනිමින් මුදල් මණ්ඩලය මෙම තීරණය ගනු ලැබීය. මුදල් මණ්ඩලයේ මෙම තීරණය, උද්ධමනය සියයට 4-6 අතර අපේක්ෂිත පරාසය තුළ පවත්වා ගැනීමේ අරමුණ සමඟ අනුකූල වන අතර, මෘදුකාලීනව ආර්ථිකයට සිය විභව වර්ධන මට්ටමට ළඟාවීම සඳහා සහාය වනු ඇත.

මන්දගාමී වූ ගෝලීය වර්ධනය හේතුවෙන් බොහෝ රටවල මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ප්‍රවේශය වේගවත් වී ඇත

නිවු වී ඇති වෙළෙඳ අර්බුද හා භූ දේශපාලනික පීඩන හේතුවෙන් ගෝලීය වර්ධනය මන්දගාමී වීම මධ්‍යයේ, මෙම වසර ආරම්භයේ සිට දියුණු ආර්ථිකවල මුදල් ප්‍රතිපත්ති වඩාත් ලිහිල් ප්‍රවේශයක් වෙත නැඹුරුවීම දක්නට ලැබුණි. මන්දගාමී වූ උද්ධමන පීඩන මධ්‍යයේ දේශීය ආර්ථික වර්ධනයට සහාය සැපයීමේ අරමුණින් යුතුව නැගී එන වෙළෙඳපොළ ආර්ථිකවල මහ බැංකු ගණනාවක් ද විචලනය වන ගෝලීය වෙළෙඳපොළ තත්ත්ව හමුවේ වුවද සිය මුදල් ප්‍රතිපත්ති ලිහිල් කරමින් ප්‍රතිචාර දක්වා ඇත.

පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත තාවකාලික ඇස්තමේන්තු අනුව, 2018 වසරේ සිදුවන කාර්තුවෙහි වාර්තා කරන ලද වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 1.8 ක වර්ධනය හා සැසඳීමේදී, ශ්‍රී ලංකා ආර්ථිකය 2019 වසරේ පළමු කාර්තුව තුළදී සියයට 3.7 කින් හිතකර ලෙස වර්ධනය විය. පාස්කු ඉරිදා සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව සංචාරක හා ඒ ආශ්‍රිත සේවාවන්ගේ වර්ධනය වසර මුලදී අපේක්ෂිත මට්ටමට වඩා දුර්වල වීම තුළින් කෙටි කාලයේදී ආර්ථික වර්ධනයට බලපෑම් ඇති කළ හැකි අතර, මන්දගාමී වූ ගෝලීය වර්ධනය ආර්ථිකයේ මැදිකාලීන වර්ධන අපේක්ෂා සඳහා බලපෑම් ඇති කරනු ඇත. කෙසේ වෙතත්, සමස්ත රාජ්‍ය මූල්‍ය හා මුදල් ප්‍රතිපත්ති මෙන්ම අදාළ අධිකාරීන් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල සහයෝගයත් සමඟ සංචාරක අංශය යථා තත්ත්වයට පත්වෙමින් පැවතීම මෙන්ම, අපනයන අංශයේ වර්තමාන ක්‍රියාකාරීත්වය තුළින් ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්වීම පිළිබඳ විශ්වාසනීයත්වයක් ඇති කර ඇත.

අභියෝගාත්මක ගෝලීය වාතාවරණය මධ්‍යයේ වෙළෙඳ හිඟය අඩු විය

අපනයන අඛණ්ඩව වර්ධනය වීම සහ ආනයන නියුණු ලෙස පහළ යෑම හේතුවෙන් 2019 වසරේ පළමු මාස හතර තුළදී වෙළෙඳ හිඟය තවදුරටත් අඩු විය. වර්තන ගිණුමට අදාළ අනෙකුත් ගලාප්ම පිළිබඳ සලකා බලන විට, අප්‍රේල් මස සිදුවූ ත්‍රස්ත ප්‍රහාර වලින් පසුව සංචාරක අංශය ආශ්‍රිත ඉපයීමිහි පහළ යෑමක් සිදු වූ අතර, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණද පහළ මට්ටමක පැවැතිණි. මේ අතර, 2019 වසරේ ජුනි මාසයේදී ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සාර්ථකව නිකුත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මැදිකාලීන වර්ධන අපේක්ෂා පිළිබඳ ආයෝජකයන්ගේ අඛණ්ඩ විශ්වාසය පෙන්නුම්

කරන ලදී. ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් ලද ලැබීම් හේතුවෙන් 2019 ජුනි මස අවසානය වන විට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් වූ අතර, එය මාස 5.1 ක ආනයන ආවරණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් වේ. වෙළෙඳ හිඟය අඩු වීම සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතුවෙන් මුදල් ලැබීම මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත පැවති පීඩනය අඩු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේ මේ දක්වා කාලය තුළ එ.ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 4.1 කින් අතිප්‍රමාණය විය. රුපියලෙහි මෙම අතිප්‍රමාණය වීම තුළින් 2018 වසර අවසාන භාගයේ දක්නට ලද රුපියලෙහි තියුණු අවප්‍රමාණය වීම තරමක් දුරට නිවැරදි වී ඇත.

2019 වසර අවසානය වන විට පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය

2019 වසරේ පළමු මාස පහ තුළ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත සපයන ලද ණයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය අඛණ්ඩව පහළ ගිය අතර, මෙම කාලපරිච්ඡේදය තුළ ලබාදුන් ණය ප්‍රමාණයද පහළ යෑමක් වාර්තා කළේය. ණය වර්ධනයෙහි මෙම ප්‍රවණතාව අනුව යමින්, 2019 වසරේ මේ දක්වා කාලය තුළ පුළුල් මුදල් සැපයුමෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනයද පහළ ගියේය. වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල අපේක්ෂිත පහළ යෑම සමඟ පෞද්ගලික අංශය වෙත සපයනු ලබන ණය 2019 වසරේ අවසාන භාගයේදී ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කෙටි කාලයේදී වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල සැලකිය යුතු පහළ යෑමක් අපේක්ෂා කරයි

මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වය ලිහිල් කිරීම සඳහා දැනටමත් ගෙන ඇති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳපොළ තැන්පතු පොලී අනුපාතික පහළ ගියේය. විශේෂයෙන්ම, 2019 මැයි මාසයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ දැමීම, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පහළ දැමීම හරහා සැලකිය යුතු ද්‍රවශීලතාවක් වෙළෙඳපොළට සැපයීම සහ 2019 අප්‍රේල් මාසයේදී තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතික පැනවීමෙහි ප්‍රතිඵලයක් ලෙස බර්ත සාමාන්‍ය ඒකීන මුදල් අනුපාතිකය (AWCMR), රජයේ සුරැකුම්පත් ඵලදා අනුපාතික, නව තැන්පතු අනුපාතික මෙන්ම බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) සැලකිය යුතු ලෙස පහළ ගියේය. කෙසේ වෙතත්, මෑතදී සිදු කළ මුදල් තත්ත්ව ලිහිල් කිරීමේ බලපෑම, බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය ඇතුළු වෙළෙඳපොළ ණය පොලී අනුපාතික වෙත සම්පූර්ණ වශයෙන් තවමත් සම්ප්‍රේෂණය වී

නැත. වෙළෙඳපොළ ණය පොලී අනුපාතිකවල දැනට දක්නට ලැබෙන පහළ යෑමේ ප්‍රවණතාව නුදුරු අනාගතයේදී කඩිනම් වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම යළි වර්ධනය කිරීමට හා ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය සපයනු ඇත.

තාවකාලික මිල ඉහළ යෑම් ඇති වුවද, මැදි කාලීන උද්ධමන අපේක්ෂා යහපත් මට්ටමක පවතී

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) මත පදනම්ව ගණනය කරනු ලබන මතුපිට හා මූලික උද්ධමනය, 2019 ජූනි මාසයේදී පහළ ගිය අතර, ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) මත පදනම් වූ උද්ධමනය ද ජූනි මාසයේදී පහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉන්ධන මිල ඉහළ යෑම, ගෝලීය ආහාර මිල ගණන්වල ඇති විය හැකි ඉහළ යෑම සහ අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් දේශීය ආහාර මිල ගණන් ඉහළ යෑම පිළිබිඹු කරමින් කෙටිකාලීනව මිල ගණන් මත යම් පීඩනයක් ඇති විය හැකිය. උද්ධමනයේ මෙවැනි ඉහළ යෑම් තාවකාලික විය හැකි අතර, සාමාන්‍ය වශයෙන් උද්ධමනය අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ මනාව පාලනය වනු ඇතැයි පුරෝකථනය කෙරේ. මන්දගාමී ආර්ථික කටයුතු හේතුවෙන් උද්ධමනය මත ඉල්ලුම් පීඩනයක් ඇති වීම කෙටිකාලයේදී අපේක්ෂා නොකරන අතර, සුදුසු මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහායත් සමඟ මැදිකාලීන උද්ධමන අපේක්ෂා යහපත්ව පවතිනු ඇත.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවතී

දැනට පවත්නා සහ අපේක්ෂිත සාර්ව ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, දැනට ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාරව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික සැලකිය යුතු අගයකින් පහළ යෑම සඳහා ප්‍රමාණවත් අවකාශයක් පවතින බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටමේ, එනම් පිළිවෙළින්, සියයට 7.50 සහ සියයට 8.50 ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ගෝලීය හා දේශීය මූල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් පිළිබඳව අඛණ්ඩව සුපරීක්ෂාකාරී වනු ඇති අතර, මනාව පාලනය වූ උද්ධමන හා උද්ධමන අපේක්ෂා තත්ත්වයක් තුළ ආර්ථික වර්ධනයට සහාය සැපයීම සඳහා අවශ්‍ය පරිදි සුදුසු ක්‍රියාමාර්ග තවදුරටත් ගනු ඇත.

තොරතුරු සටහන:

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජීත් කුමාරස්වාමි මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (2019 ජූලි මස 11) ප.ව. 5.00 ට ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේදී මාධ්‍ය හමුවක් පැවැත්වේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2019 අගෝස්තු මස 23 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

දත්ත ඇමුණුම:

සංඛ්‍යා සටහන 01: මූර්ත ද.දේ.නි.යේ වර්ධනය (තාවකාලික)

ආර්ථික කටයුතු	වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස									
	2017				2018					2019
	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	සිව්වන කාර්තුව	වාර්ෂික	පළමු කාර්තුව
කෘෂිකාර්මික	-2.6	-2.0	7.2	-0.4	5.1	5.6	4.0	4.5	4.8	5.5
කර්මාන්ත	4.7	4.7	4.3	4.1	1.7	2.8	3.1	-3.6	0.9	3.0
සේවා	3.9	2.8	3.4	3.6	5.5	4.8	4.3	4.3	4.7	4.1
ද.දේ.නි	3.6	3.2	3.7	3.4	4.0	3.9	3.5	1.8	3.2	3.7

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: උද්ධමනය

මාසය		දෙසැ-18	ජන-19	පෙබ -19	මාර් -19	අප්‍රේ - 19	මැයි-19	ජූනි-19
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	2.8	3.7	4.0	4.3	4.5	5.0	3.8
	ජා.පා.මි.ද. (2013=100)	0.4	1.2	2.4	2.9	3.6	3.5	-
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	3.1	5.5	5.4	5.6	5.5	6.2	5.8
	ජා.පා.මි.ද. (2013=100)	3.1	5.1	5.5	5.8	6.3	6.3	-

මූලය : ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 03: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	ජන-19	පෙබ-19	මාර්-19 (අ)	අප්‍රේ-19 (අ)	මැයි - 19	ජන-19	පෙබ-19	මාර්-19 (අ)	අප්‍රේ-19 (අ)	මැයි-19
සංචිත මුදල්	949	963	963	924	849	2.1	2.7	(3.4)	(7.6)	(12.7)
පුළුල් මුදල් සැපයුම (M _{2b})	7,111	7,189	7,253	7,295	7,295	11.5	11.4	9.8	9.0	9.4
ශුද්ධ විදේශීය වත්කම්	(129)	(103)	23	110	103	(201.3)	(189.2)	(78.2)	(7.6)	38.3
ශුද්ධ දේශීය වත්කම්	7,240	7,292	7,230	7,185	7,192	15.8	15.1	11.2	9.3	9.0
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	2,625	2,672	2,613	2,584	2,595	18.2	19.0	14.7	11.3	11.6
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	711	715	703	726	726	34.6	31.0	26.2	24.9	19.4
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,557	5,565	5,588	5,544	5,542	14.8	13.6	11.3	9.9	9.2
පුළුල් මුදල් සැපයුම (M ₄)	8,741	8,831	8,902	8,968	8,980	10.7	10.7	9.7	9.1	9.4

(අ) සංශෝධිත

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 04: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2019 ජන. අවසානයට	2019 පෙබ. අවසානයට	2019 මාර්. අවසානයට	2019 අප්‍රේ. අවසානයට	2019 මැයි අවසානයට	2019 ජූනි අවසානයට	2019 ජූලි 10 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	8.00	8.00	8.00	8.00	7.50	7.50	7.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	9.00	9.00	9.00	9.00	8.50	8.50	8.50
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	9.00	8.96	8.51	8.49	7.94	7.86	7.80
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	-	9.55	9.39	8.89	8.52	8.24	8.09
දින 182	9.87	9.87	9.67	9.09	8.63	8.49	8.21
දින 364	10.69	10.67	10.40	9.81	8.88	8.70	8.54
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතීපතා)	12.27	12.51	12.23	12.20	11.82	11.52	11.13
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	14.44	14.48	14.49	14.47	14.48	-	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	14.41	14.60	14.56	14.62	14.59	-	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	8.85	8.88	8.98	8.97	9.00	8.94	-
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	10.91	10.96	11.11	11.15	11.19	11.07	-
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	11.21	11.13	11.42	11.24	10.05	-	-

මූලය : ශ්‍රී ලංකා මහ බැංකුව